

1. මූල්‍ය ප්‍රකාශන

1.1 ව්‍යාප්තිය කළ මතය

ශ්‍රී ලංකා යුත් සර්විසස් (ප්‍රයිවේට්) ලිමිටඩ් සමාගමේ (“සමාගම”) 2021 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්වලින් සමන්විත 2021 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.2 ව්‍යාප්තිය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවෙහි 1.5 ඡේදයේ විස්තර කර ඇති පරිදි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමාණාත්මක අයිතම විකල්ප ක්‍රම මගින් තහවුරු කිරීමට හෝ සත්‍යාපනය කිරීමට මට නොහැකි විය මේ හේතුවෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සැකසෙන වටිනාකම් හෝ අයිතමයන්වල වාර්තාගත හෝ වාර්තා නොකළ වටිනාකම් හෝ ගනුදෙනු සම්බන්ධයෙන් කිසියම් ගැලපීමක් කිරීමට අවශ්‍ය දැයි මට නිශ්චය කිරීමට නොහැකි විය.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිවිලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂයපථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ වගකීම වේ. කෙසේ වුවද, මතය වියාවනය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම.

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 01 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ප්‍රමිතයේ 32 ඡේදයට අනුව වත්කම් හා වගකීම් එකිනෙකට හිලව් කිරීම් නොකළ යුතු වුවත්, ඊට පටහැනිව ආපසු ලැබිය යුතු ටෙන්ඩර් තැන්පතු හර ශේෂය වූ රු.මිලියන 2.45ක් එම ගිණුමේ බැර ශේෂය වූ රු.මිලියන 0.47කින් හිලව් කර එය රු.මිලියන 1.98 ක් ලෙස දක්වා තිබුණි.	එකඟ වේ. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 01 ප්‍රකාරව වත්කම් හා වගකීම් හිලව් කිරීම නොකළ යුතු බව දන්වා ඇති බැවින් ඉදිරියේ දී එසේ සිදු නොකරන බව දන්වා සිටී.	ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුව කටයුතු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 07 - මූල්‍ය උපාංග හෙළිදරව් කිරීමේ ප්‍රමිතය අනුව වගකීම් සඳහා ඇපයට තබා ඇති වත්කම් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතු වුවද ,සමාගම විසින් රු.මිලියන 1.60ක වටිනාකමින් යුතු ස්ථාවර තැන්පතු විදේශ සේවා නියුක්ති කාර්යාලයේ විදේශ රැකියා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඇපයට තබා තිබුණද ඒ පිළිබඳව මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.	එකඟ වේ. ගිණුම් ප්‍රකාශවල ස්ථාවර තැන්පතු විදේශ අංශයේ රැකියා බලපත්‍රය ලබා ගැනීම සඳහා ඇපයට තබා තිබීම ඉදිරි වර්ෂවලදී හෙළිදරව් කෙරේ.	ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුව කටයුතු කළ යුතුය.
(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 12 - ආදායම් බදු ප්‍රමිතයෙහි 15 හා 16 ඡේද අනුව සමාගම විසින් තාවකාලික අයකල හැකි බදු වෙනස්කම් සැලකිල්ලට ගෙන සමාලෝචිත වර්ෂය සඳහා විලම්භිත බදු වත්කම් හා වගකීම් හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කර නොතිබුණි.	එකඟ වේ. බදු උපදේශකයෙක් බඳවා ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, ඒ සඳහා මිල ගණන් කැඳවීමට කටයුතු සලසමින් පවතී.	ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුව කටයුතු කළ යුතුය.
(ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19 - සේවක ප්‍රතිලාභ ප්‍රමිතයෙහි 01 ඡේදය අනුව අනාගතයේදී ගෙවිය යුතු සේවක ප්‍රතිලාභ සඳහා වගකීම් හඳුනාගත යුතු වුවත් සමාගම විසින් නිලධාරීන් 09ක් සඳහා	එකඟ වේ. පාරිතෝෂික වෙන් කිරීම් ගිණුම්ගත කිරීම සඳහා කටයුතු සිදු කරමින් පවතී.	ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුව කටයුතු කළ යුතුය.

ගෙවිය යුතු රු.436,800ක් සඳහා පාරිතෝෂික වෙන් කිරීම් කර නොතිබුණි .

- (ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 36 - වත්කම් හානි ප්‍රමිතයෙහි 9 ඡේදය ප්‍රකාරව රු.මිලියන 182.60ක වටිනාකමින් යුතු වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ සඳහා වාර්ෂික හානිකරණ තක්සේරුවක් සිදු කර නොතිබුණි.
- (ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 37 - වෙන්කිරීම්, අසම්භාව්‍ය බැරකම් සහ අසම්භාව්‍ය වත්කම් ප්‍රමිතයෙහි 86 ඡේදය අනුව අසම්භාව්‍ය වගකීම් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතු වුවද සමාගමට එරෙහිව පනවා ඇති නඩු 03ක් පිළිබඳ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි 2021 මාර්තු 31 දිනට රු.මිලියන 3.8ක අතැති මුදල් ශේෂයක් දක්වා තිබුණද, එම ශේෂය භෞතිකව නොපවතින බව විගණනයේදී තහවුරු විය. ඒ අනුව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දක්වා ඇති ජංගම වත්කම් එම වටිනාකමින් අධිගණනය වී තිබුණි.	මේ සඳහා විගණන කළමනාකරණ කමිටුවේ උපදෙස් මත කමිටුවක් පත් කර ඇති අතර, ඊට අදාළ පැරණි වර්ෂවල ලේඛන හා තොරතුරු සොයා බලමින් පවතී.	වගකිව යුතු පාර්ශවයන් හඳුනාගෙන අලාභය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

1.5.3 නොසැසඳුණු පාලන ගිණුම්

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම (රු.මිලියන)	අනුරූපී වාර්තා අනුව වටිනාකම (රු.මිලියන)	වෙනස (රු.මිලියන)	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ජාතික තරුණ සේවා සභාවට ගෙවිය යුතු ශේෂ	1.34	නැත	1.34	එකඟ වේ. මේ සම්බන්ධව වටිනාකම තහවුරු කර ගැනීමට අදාළ ලිඛිත සාක්ෂි සොයමින් පවතින අතර, ඒ සම්බන්ධ වාර්තාවක් සකස් කර අධ්‍යක්ෂ වරයාට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ.	අයකර ගත යුතු ශේෂ නොපමාව අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

1.5.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල (රු.මිලියන)	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ස්ථාවර වත්කම්, තොග, ක්ෂය වීම්, වෙනත් ලැබිය යුතු, සේවක ණය, උත්සව අත්තිකාරම්, ආපදා ණය, ආදායම් බදු, අධිභාර කපා හැරීම සහ ජර්නල් සටහන් 194 කට අදාළ සාක්ෂි ඉදිරිපත් කර නොකිරීම හේතුවෙන් එම අයිතම් සතුටුදායක ලෙස සංනිරීක්ෂණය කිරීමට හෝ පිළිගැනීමට නොහැකි විය.	328.45	අදාළ ලේඛන, උප ලේඛන, ශේෂ සනාථකිරීම්, ජර්නල් වවුචර්පත් හා ඊට අදාළ උපයෝගී ලේඛන	එකඟ වේ. විගණන 2021/2022 මූල්‍ය වර්ෂවලට අදාළව සියලු ශේෂ සනාථ කිරීම් හා සියලුම උප ලේඛන විගණනය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමි.	විගණනය සිදු කිරීමට අදාළ සාක්ෂි නිසි පරිදි නොපමාව ඉදිරිපත් කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති රීති රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනත හා 2003 ජුනි 02 දිනැති අංක පීරීඩ්-12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.1 වගන්තිය	රාජ්‍ය සමාගම්වල වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ගිණුම් වර්ෂය අවසන් වී දින 60ක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, සමාගම විසින් 2020/21 ගිණුම් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2025 ජනවාරි 22 දින එනම්, අවුරුදු 03 මාස 06 ක ප්‍රමාදයකින් පසු ඉදිරිපත් කර තිබුණි.	එකඟ වේ. වර්තමානය වන විට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර විගණකාධිපති වෙත විගණනය සඳහා ඉදිරිපත් කරමින් පවතී.	පනත හා වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 41(2)(උ) වගන්තිය හා අංක පීරීඩ් 31 දරන 2005 ජූලි 01 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය	සමාලෝචිත වර්ෂය තුළදී විගණන හා කළමනාකරන කමිටු රැස්වීම් පවත්වා නොතිබුණි.	එකඟ වේ. විගණන කළමනාකරණ කමිටු පවත්වා ඇත.	පනත හා වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ඇ) 2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 2020/01 මගින් සංශෝධිත මුදල් රෙගුලාසි 371(2)(ආ) නිලධාරියෙකුට ලබා දුන් අත්තිකාරම් මුදලක් දෙන ලද කාර්යය නිමකළ විගසම පියවිය යුතු වුවද, 2021 මාර්තු 31 දිනට පැවති රු.මිලියන 2.30ක ශේෂය තුළ පවතින සමාලෝචිත වර්ෂය තුළ ලබා දුන් රු.මිලියන 1.07ක අත්තිකාරම් හා පසුගිය වර්ෂවල ලබාදුන් රු.මිලියන 1.22ක අත්තිකාරම් පියවීමට කටයුතු කර නොතිබුණි.

එකඟ වේ. වර්තමානය වන මුදල් රෙගුලාසි විට මුදල් අත්තිකාරම් ලබා ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.මිලියන 3.92ක උපරිතාවයක් වූ අතර ඊට ප්‍රතිවිරුද්ධව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.මිලියන 3.61 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.මිලියන 7.53 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට පෙර වර්ෂයට සාපේක්ෂව සියළු ආදායම් මූලාශ්‍රවලින් ලද ආදායම් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන් ඉකුත් වර්ෂය සමග සසඳා විශ්ලේෂණය කර වැඩිවීම් හෝ අඩුවීම්වල අගයන් එකී ප්‍රතිශතයන් සමග පහත දක්වා ඇත.

විස්තරය	2021 මාර්තු 31 දිනට වටිනාකම (රු.මිලියන)	2020 මාර්තු 31 දිනට වටිනාකම (රු.මිලියන)	වෙනස වාසිදායක/ (අවාසිදායක) (රු.මිලියන)	ප්‍රතිශතය
ආදායම්				
ආරක්ෂක සේවා	81.10	91.84	(10.74)	11.69
පවිත්‍රතා සේවා	30.72	33.64	(2.92)	8.68
ආපනශාලා ආදායම්	24.61	35.25	(10.64)	30.18
මුද්‍රණාල ආදායම්	6.06	11.56	(5.50)	47.57
වියදම්				
ආරක්ෂක සේවා	80.54	89.03	8.49	9.54
පවිත්‍රතා සේවා	22.25	26.36	4.11	15.59
ආපනශාලා ආදායම්	33.94	37.30	3.37	9.02
මුද්‍රණාල වියදම්	10.46	14.64	4.18	28.55

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණය කරනු ලැබේ.

සමාලෝචිත වර්ෂය තුළදී සමාගමේ ආදායම් මාර්ග පිරිහීමට ලක්වී ඇති බැවින් එම ආදායම් මාර්ග ඉහළ නංවා ගැනීම කෙරෙහි කළමනාකාරිත්වයේ අවධානය යොමුවිය යුතුය. තවද සමාගමේ මුළු අදායම් රු.142,492,276 ක් වූ අතර ඉන් රු.12,555,773 ක්වූ සියයට 91 ජාතික තරුණ සේවා සභාවට සේවාවන් සැපයීමෙන් උපයාගෙන තිබුනේ එබැවින් සමාගමේ ප්‍රධාන අරමුණුගත කාර්යයන්ගෙන් ආදායම් උපයා ගැනීම කෙරෙහි සමාගමේ අවධානය යොමුවී නොතිබීම විගණනයේදී නිරීක්ෂණය විය.

2.3 අනුපාත විශ්ලේෂණය

විගණනය වෙත ලබා දී ඇති තොරතුරු හා මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය සහ පෙර වර්ෂයන් සඳහා සමාගමේ ලාභ අනුපාත සියල්ල සෘණ අගයක් ගෙන තිබූ අතර පෙර වර්ෂය සමග සසඳා එම අනුපාත පහත දැක්වේ.

ලාභ අනුපාත	2020/2021 වර්ෂය (%)	2019/2020 වර්ෂය (%)
මෙහෙයුම් ලාභ අනුපාතය	(2.73)	3.08
ශුද්ධ ලාභ අනුපාතය	(2.76)	2.10
වත්කම් ප්‍රතිලාභ අනුපාතය	(2.05)	2.76
ප්‍රාග්ධන ප්‍රතිලාභ අනුපාතය	(4.76)	6.19

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල රු.මිලියන 1.28ක වටිනාකමින් යුත් හඳුනානොගත් තැන්පතු ශේෂයක් හඳුනාගෙන අවශ්‍ය ගැලපීම් කිරීමට කටයුතු කර නොතිබුණි.	එකඟ වේ. 2017 වර්ෂයේ සිට හඳුනා නොගත් බැංකු තැන්පතු ලෙස මෙම ශේෂයන් ගිණුම්ගත කර ඇත.	හඳුනා නොගත් ශේෂය සැසඳීම් කර නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අනුමත කාර්ය මණ්ඩලයකින් තොරව සමාගම විසින් නිලධාරීන් බඳවාගෙන ඔවුන් වෙත පෙර වර්ෂයේදී රු.මිලියන 3.90ක් හා සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 3.70ක් ලෙස එකතුව රු.මිලියන 7.6 ක් වැටුප් හා වෙනත් ලෙස ගෙවා තිබුණි.	එකඟ වේ. සමාගමේ අනුමත කාර්ය මණ්ඩලයකින් තොරව නිලධාරීන් බඳවා ගැනීම සිදු කර ඇත්තේ එවකට සිටි සභාපතිවරයාගේ නිර්දේශය මතය.	කාර්ය මණ්ඩලය නිසි අනුමැතියකින් යුතුව බඳවා ගැනීම් කළ යුතුය.